

රිය අනතුරු සඳහා බලපාන සාධක පිළිබඳ ආනුහවික අධ්‍යානයක්

ඩී.එල්.චී.එච්.සී. මදුසංකා¹

සංක්ෂේපය

21 වන සියවස වන විට ලෝක ජනගහනය බිලියන 7.4ක් පමණ වන අතර ජනගහනයේ සිදුවන මෙම සීපු වර්ධනය හා කාර්මිකරණයේ සමග ඔවුන්ගේ අවශ්‍යතා හා උච්චතාවන්ද පූජුල් වන්නට විය. මේ සමගම මොවුන්ගේ වුවමනා කාර්සුකෘමව සිදුකර ගැනීම පිණිස රජ වාහන හාවිතය ද දිනෙන් දින ඉහළ යමින් පවතී. මේ හේතුවෙන් ලෝකයේ සිදුවන රිය අනතුරු ප්‍රමාණයද දිනෙන් දින ඉහළ යමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව රිය අනතුරු වලින් වර්ෂයකට ලෝකයේ පූද්ගලයින් මිලියන 1.25ක් පමණ ජීවිතක්ෂයට පත්වන අතර පූද්ගලයින් මිලියන 20-50ක් පමණ ආබාධයට ලක් වේ. එමෙන් ම වර්ෂ 2030 දී ලෝකයේ වැඩි ම මරණ ප්‍රමාණයක් සිදුවීමට මුදිකවන හේතු 7 අතර රිය අනතුරු ස්ථානගත වෙනු ඇත (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2015).

එම නිසා මෙම අධ්‍යානය ලෝකයේ රිය අනතුරු සඳහා බලපාන සාධක හඳුනා ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ අතර මෙම අධ්‍යානයේ ප්‍රධාන අරමුණ වූයේ රිය අනතුරු සඳහා බලපාන ප්‍රධාන සාධක හඳුනා ගැනීම වේ. මේ සඳහා ලෝකයේ විවිධ පර්යේෂකයින් විසින් සිදුකරන ලද පර්යේෂණ, ප්‍රවත් පත්, සගරා ආදි ද්වීතික දත්ත මූලාශ්‍ර අධ්‍යනය කරන ලදී. මෙම අධ්‍යානයට අනුව රිය අනතුරු සඳහා බලපාන සාධක ලෙස නිදිමත, තෙහෙවුව, අධික වෙහෙස, රියුදුරු බලපත්‍රය, ගමන් ගන්නා වේගය, විවිධ උපාංග හාවිතය, සට්ටන්ස් ස්ථානය, මධ්‍යසාර හා මත්ද්වාස හාවිතය, පොද්ගලික තත්ත්වය හා ස්ත්‍රී පුරුෂ බව වැදගත් සාධක වශයෙන් හඳුනා ගන්නා ලදී.

මූල්‍ය පද: රිය අනතුරු, කාර්මිකරණය, මෝටර් රජ

¹ සමාජ සංඛ්‍යානය (විශේෂවේදී) තෙවන වසර,hchamithmadusanka@gmail.com

භැඳීන්වේම

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් ක්‍රියාවන ජ්‍යෙෂ්ඨ ජාතියාව කාර්මිකරණයන් සමග අනපේක්ෂීත අරුබුද රසකට මූහුණ දෙමින් සිටි. ඒ අතර රිය අනතුරු තුළත ලෝකයේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. රිය අනතුරක් යන්න පිළිබඳ විවිධ ප්‍රදේශයින් හා ආයතන නිර්වචන ඉදිරිපත් කර ඇත. ප්‍රංශ ජාතික සංඛ්‍යාන ආර්ථික අධ්‍යාපනය ආයතනය මෙසේ නිර්වචනය කර ඇත. “අවම වශයෙන් එක් වාහනයක් හෝ සම්බන්ධ තු මනුෂ්‍යාච විවෘත මාර්ගයක සිදුවන විනැම අනතුරක් මාර්ග අනතුරක් ලේ” (INCEE, 2016). ලෝක සෞඛ්‍ය සංඛ්‍යානයේ වාර්තා වලට අනුව රිය අනතුරු වලින් වර්ෂයකට ලෝකයේ ප්‍රදේශයින් මිලියන 1.25ක් පමණ ජීවිතක්ෂයට පත් වන අතර ප්‍රදෙශයින් මිලියන 20 -50ක් පමණ ආබාධවලට ලක්වෙනු ඇත. එසේම නිසි පියවරක් අනුගමනය නොකළ හොත් වර්ෂ 2020 වනවිට මෙම තත්ත්වය සියයට ගෙකින් වර්ධනය වන බවත් එම වාර්තා මගින් පෙන්වා දී ඇත. එමත්ම වර්ෂ 2030 දී ලෝකයේ වැඩිම මරණ ප්‍රමාණයක් සිදුවීමට මූලිකවන හේතු 7 අතර රිය අනතුරු ස්ථාන ගන වෙනු ඇත(ලෝක සෞඛ්‍ය සංඛ්‍යානය, 2016). මෙසේ මාර්ග අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත්වන පිරිස රක්ඛලා ගැනීම හා ප්‍රතුරුත්තාපන කටයුතු සඳහා රූපාදනය විශාල පිරිවැයක් දුරිමට සිදුවේ.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවද රිය අනතුරු සම්බන්ධව දැඩි අරුබුදයකට මූහුණදෙමින් සිටි. රිය අනතුරු මරණ අනුපාතිකය රථවාහන 100000කට 11.5ක් ලෙස සටහන් කරගනීමින් ලෝක තරා ගත කිරීම් ක්‍රියාවන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවෙ (ලෝක සෞඛ්‍ය සංඛ්‍යාන වාර්තාව, 2011). මෙම ස්ථානයේ රැඳි සිටීම තරමක් සතුවුදායක වුවද ශ්‍රී කාලෝ රිය අනතුරු ඉතා සිසුයෙන් වර්ධනය වේ. එනම් ශ්‍රී ලංකාවේ වසරක් ක්‍රියාවන ප්‍රමාණය අතර ඒ මගින් මරණයට පත්වන ප්‍රදේශයින් සංඛ්‍යාව 2800 ක් වේ(සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෙළඳා කටයුතු අමාත්‍යාංශය, 2016). මේ සඳහා බලපාන හේතු සාධක පිළිබඳ සත්‍ය සහ පැහැදිලි අවබෝධයක් ජාතියාව සහ පරිපාලකයින් ක්‍රියාවන නම් ඒ තුළින් රිය අනතුරු අවම කරගැනීමට එය මහඟ පිටුවහලක් වෙනු ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රිය අනතුරු සඳහා බලපාන සාධක පිළිබඳවත් එවෝ ස්හාවය පිළිබඳවත් සාහිත්‍ය විමර්ශනයන් ඇසුරින් මෙහිදී අධ්‍යාපනය කරන ලදී.

ලෝකයේ රිය අනතුරු විකාශය

ලෝකයේ රිය අනතුරු ඉතිහාසය සලකා බලන විට ලොව ප්‍රථම රිය අනතුර වාර්තා වන්නේ ද ලොව ප්‍රථම මෝටර් රථය සම්බන්ධයෙනි. 1789 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවකු වූ Cugot විසින් ලොව ප්‍රථම ස්වයංක්‍රීය මෝටර් රථය නිපදවා එය පදනාගත යාමේ දී අනතුරට හාජනය වී ඇත. එබැවින් ලෝකයේ රිය අනතුරු ඉතිහාසය 1769 වර්ෂයෙන් ආරම්භ වේ. මෙම වාෂ්ප රථය නිර්මානය කිරීමෙන් පසුව ලොව පුරා ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන රථවාහන නිෂ්පාදනය කළ අතර එය සඳහා ලොව පුරා විශාල ඉල්ප්‍රමක් ඇතිවිය. ඉන්ධන මගින් ක්‍රියාකරන රථවාහන ජාතියාව අතර ජාතියාව වීමේ ප්‍රතිඵලයක් ලෙස ලොවපුරා මෝටර් රථ

ප්‍රවලිත වූ අතර රීට සාපේශ්ජව මහාමාර්ග ද ඉදිවිය. එහෙත් වැඩිවන මිනිස් අවශ්‍යතා නිසා රථවාහන සඳහා තිබු ඉල්ලුම සිසුයෙන් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නා වූ රිය අනතුරුවල ප්‍රමාණය හා රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යන ලදී.

ලිතානයේ ප්‍රථම රිය අනතුරු මරණ දෙක 1896 වාර්තා වූ අතර එය වාහන දෙකක් අතර ගැටීමක් නිසා සිදුවිය. ඉන් පසුව මාර්ග අනතුරු සිදුවීම වර්ධනය වූ අතර 1951 වන විට ඇමරිකාවේ වාර්තා වූ මූල් මාරක රිය අනතුරු ගණන ලක්ෂ 10 පමණ විය (World Health Organization, 1962).

මාරක අනතුරු වර්තමානයේ පවතින තත්ත්වයට පත්වීම ආරම්භ වුයේ විසිවන සියවසේ මුළු කාලයේ ය. ඒ කාලයේ රිය අනතුරු සම්බන්ධයෙන් අනුගමනය කරන ලද්දේ මරණයට හේතුව සෙවීම, පොලිස් විමර්ශන, පුද්ගල වන්දී ගෙවීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වේ. මෙලෙස දිනෙන් දින සිදුවන රිය අනතුරු හා මරණ ප්‍රමාණය සිසුයෙන් ඉහළ යන්නට විය. එනම් 1957 ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 47ක පොදු මාර්ගවල සිදු වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 102552 විය. ඉන් 79810 පිරිමින් වූ අතර එකල මූල් ජනගහනය ද මිලියන 650 ක් පමණ විය (World Health Organization, 1962). මෙලෙස දිනෙන් දින වර්ධනය වූ අනතුරු හා මරණ හේතුවෙන් ක්‍රමයෙන් මෙය වෙනම අධ්‍යයන ක්ෂේත්‍රයක් දක්වා වර්ධනය වන්නට විය. ඉන් පසුව 1957 Eindhoven වල දී ප්‍රථම ජාත්‍යන්තර රථවාහන කොංග්‍රසය (International Congress of Trafic Police) පවත්වා ඇති අතර එහිදී මාර්ග අනතුරු වලක්වා ගත හැකි ක්‍රම පිළිබඳ සාකච්ඡා කරන ලද අතර රීට අවශ්‍ය පිළියම් යදීමට ද තීරණයන් ගන්නට විය. විශේෂයෙන් පුළුල් මාර්ග නීති පිළිබඳ අවබෝධය ප්‍රධාන විය.

ලෝකයේ රිය අනතුරු වල වර්තමාන ස්වරුපය

ලෝක සේබ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව රිය අනතුරු වලින් වර්ෂයකට ලෝකයේ පුද්ගලයින් මිලියන 1.25ක් පමණ ජීවිතක්ෂයට පත්වන අතර පුද්ගලයින් මිලියන 20-50ක් පමණ ආබාධයට ලක් වේ. එසේ ම නිසි පියවරක් අනුගමනය තොකළහෙත් වර්ෂ 2020 වනවිට මෙම තත්ත්වය සියයට 65කින් වර්ධනය වන බවත් එම වාර්තා මගින් පෙන්වා දී ඇත. එමෙන් ම වර්ෂ 2030 දී ලෝකයේ වැඩි ම මරණ ප්‍රමාණයක් සිදුවීමට මූලිකවන හේතු 7 අතර රිය අනතුරු ස්ථානගත වෙනු ඇත (ලෝක සේබ්‍ය සංවිධානය, 2015). ලෝක සේබ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව රිය අනතුරු මරණ වලින් සියයට 48ක පමණ ප්‍රමාණයක් අවුරුදු 15-44 ත් අතර වයස් කාණ්ඩය ක්‍රුළ ව්‍යාප්ත වේ (ලෝක සේබ්‍ය සංවිධානය, 2016). මෙසේ මාර්ග අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත්වන පිරිස රකඛලා ගැනීම හා පූනුරුත්පාපන කටයුතු සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. එනම් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3ක් පමණ වන අතර මෙය සමහර අවස්ථාවල අඩු ආදයම්ලාභී හා මැදි ආදයම්ලාභී රටවල සියයට 5ක් දක්වා ඉහළ යනු ඇත. තවද

අනතුරු නිසා වර්ෂයක දී බොලර් බිජියන 518ක පිරිවැයක් දැඟීමට ලෝකයට සිදු වේ (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2004).

සමස්ථ ලෝකය ගත්තිව සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් වශයෙන් කාණ්ඩා 2ක් පවතී. රිය අනතුරුවල දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ ඒ තුළින් සිදුවන හානිය සංවර්ධිත රටවලට වඩා සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ දක්නට ලැබේමයි. ලෝකයේ මාරුග අනතුරු වලින් සිදුවන මරණ සියට 90ක්ම දක්නට ලැබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළය (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2016). සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ මෙවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ රිය අනතුරු සම්බන්ධව පර්යේෂණ සිදුකිරීම් සහ ඒ තුළින් රිය අනතුරු අවම කරගැනීම සඳහා නීසි පතිපත්තී සම්පාදනය කර ඒවා නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා බව පැහැදිලි වේ.

සංවර්ධිත රටවල් තුළ රජයේ ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පර්යේෂණ උදෙසා ආයෝජනය කරන අතර ඒ තුළින් යම් ගැටළුවක් හටගන්නා හේතුන් සහ එම ගැටළු වේ ව්‍යාප්ත වීම ආදි කරුණු අවබෝධ කරගෙන එමගින් ගැටළුව අවම කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලැබේ. මේ ආකාරයට සංවර්ධිත රටවල් අනතුරු සම්බන්ධව ද පර්යේෂණ කරමින් රීට හේතුවන සාධකල එහි ව්‍යාප්තින් හඳුනාගනිමින් රිය අනතුරු අවම කර ගැනීමට පියවර ගනු ලබයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ මෙවැනි තත්ත්වයක් දැකගත නොහැකි වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ මෙවැනි තත්ත්වයක් දැකගත නොහැකි වේ.

රටක රිය අනතුරු වලින් සිදුවන හානිය අවබෝධ කර ගැනීම සඳහා මාරුග රිය අනතුරු මරණ අනුපාතිකය ඉතා වැදගත් දරුණකයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙමගින් රටක වාහන 100000කට මරණ කොපමණ ප්‍රමාණයක් සිදුවනවා ද යන්න තිරුපණය වේ. මෙම දරුණකයේ විශාලත්වය මත ලෝකයේ රටවල් තරාගත කර ඇති අතර මෙහි ප්‍රමුඛස්ථානය ලබාගෙන ඇත්තේ නැමිතියෙනි. මලාවී, ඉතියෝජියාව, උගන්ඩාව, සානාව ආදි සංවර්ධනය වෙමින් පවතින රටවල් ද මෙහි ප්‍රමුඛස්ථානයේ පසුවේ. සංවර්ධිත රටවල් මෙම දරුණකයේ අවම අගයක් ලබා ගනිමින් පසුපෙළ ස්ථානයන්හි රදී සිටියි. උදාහරණ ලෙස බ්‍රිතාන්තය 4.8ක් ද ජපානය 3.8ක් ද ස්වේච්ඡනය 4.1ක් ද ලබාගනිමින් තරාගත කිරීම වල පසුපෙළ ස්ථානයන්හි රදී සිටියි (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2011). මෙම දරුණකය අවම අගයක් ගැනීමෙන් අදහස් වන්නේ රිය අනතුරු වලින් මියයන ප්‍රමාණය අවම අගයක් ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ රිය අනතුරු වල ස්වභාවය

ශ්‍රී ලංකාව තුළ රථවාහන ධාවනය ආරම්භ වූ අවධියේ සිටම අනතුරු ඇති වී ඇති බව වාර්තා වේ. එය වර්තමානයේ සිදුවන අනතුරුවලට සාපේශ්‍යව විශාල අගයක් නොවීය. එහෙත් ක්‍රමයෙන් රථවාහන වලට තිබු ඉල්ලුම ඉහළ යාමත් සමග මෙරටට

ආනයනය කරනු ලැබූ රථවාහන ප්‍රමාණය ඉහළ යන ලදී. මෙය 1977න් පසුව ලංකාවට හයුන්වාදුන් විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවුවකි. මේ නිසා රථවාහන ප්‍රමාණය වැඩිවිමත් සමග රෑට සාපේශ්‍යව මාරුග වර්ධනය නොවීම නිසා ප්‍රවාහනය ආස්‍රීත ගැටලු ද උග්‍ර වන්නට විය. ඒ නිසා රිය අනතුරුද වැඩිවිමක් සිදුවිය. විශේෂයෙන් ම රිය අනතුරු පසුගිය දෙක දෙක කුළ කැපීපෙනෙන ලෙස ඉහළ ගියේ ය (විපෝෂන්ත, 2014).

තිස් අවුරුද්දක් පුරා මෙරට පැවැති යුද්ධය නිසා බියෙන් පිවත් වූ ආකාරයකට ම වර්තමානයේ මහමගට බසින ජනයා බියෙන් තැතිගැනීමෙන් පසුවන්නේ රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වේ ද යන හිතියෙනි. මාරුග අනතුරු එකපිට එක සිදුවාදී බොහෝ රියදුරන් ඒවා කිසිසේත් මායිම නොකට රිය පදන අපුරුදුකීම කණ්ඩාවායක කරුණකි.


සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවද රිය අනතුරු සම්බන්ධව දැඩි අර්බුදයකට මුහුණදෙමින් සිටී. රිය අනතුරු මරණ අනුපාතිකය රථවාහන 100000කට 11.5ක් ලෙස සටහන් කරගනිමත් ලෝක තරාගත කිරීම් තුළ 125 වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවෙම් (ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව, 2011). මෙම ස්ථානයේ රැඳි සිටීම කරමක් සතුවායක වුවද ශ්‍රී ලංකාවේ රිය අනතුරු ඉතා දිසුයෙන් වර්ධනය වේ. මාරක රිය අනතුරු සිදු නොවන දිනයක් නොමැති කරමට මෙරට අනතුරු බහුලය. ශ්‍රී ලංකාවේ දිනකට මාරුග අනතුරු හේතුවෙන් පුද්ගලයින් අවදෙනු මරණයට පත්වන අතර වසරකට මාරුග අනතුරු 37000 පමණ සිදුවේ (මාරණී, 2016).

වාර්ෂිකව සිදුවන මාරුග අනතුරුව වලින් පුද්ගලයින් 2800ක් පමණ පිවිත අහිමි වේ (Ministry of Transport & Civil Aviation Annual report, 2016). අනෙක් අවසානවත්ත කරුණු වන්නේ සඳාකාලික ආබාධිත තත්ත්වයට පත් වන්නේ වයස අවුරුදු 15-40 අතර තත්ත්වයේ කිරීන රටේ එලදායී ම පුද්ගලයින් වේ(එදිරිසුරිය, 2016). එබැවින් මෙය රටේ ආර්ථිකයට ද විශාල බලපෑමක් ඇති කරයි. රිය අනතුරුවලට හාරුනය වුවන්ට ප්‍රතිකාර කිරීමට හා පුනරුප්‍රාපනය කිරීමට රජය විශාල මුදලක් වැය කරන අතර මෙස එලදායී පුද්ගලයින් අහිමිවීම තම පවුලට, සේවය කරන ස්ථානයට මෙන්ම මුළු මහත් ආර්ථිකයටම විශාල බලපෑමක් වේ.

ශ්‍රී ලංකාවේ රිය අනතුරු ජනගහනය වැඩි වීමත් සමග කුමයෙන් ඔවුනගේ අවශ්‍යතා ප්‍රෙළු වීම ආදි කරුණු මත වාර්ෂික රිය අනතුරු වර්ධනය වීමක් දක්නට ලැබේ.

ප්‍රස්ථාර අංක 1 මගින් දැක්වෙන පරිදි 1938 සිට 2013 දක්වා ශ්‍රී ලංකාවේ රිය අනතුරු හේතුවෙන් සිදුවී මරණ සංඛ්‍යාව සලකා බැඳීමේදී 1938 දී ජනගහනය ලක්ෂයකට මරණ 3ක් පමණ සිදුවී ඇති අතර 1970 පමණ වන විට එය මරණ 5ක් දක්වා වර්ධනය වී ඇති බව පෙනේ. 1970න් පසු කාලය වන විට මරණ සංඛ්‍යාව කුමයෙන් උව්වාවවනය වෙමින් 2013 වන විට ජනගහනය ලක්ෂයකට සිදුවන මරණ සංඛ්‍යාව 11ක් දක්වා වර්ධනය වී ඇති බව පෙනේ. වර්තමානයේ ජනගහනය ලක්ෂයකට සිදුවන මරණ සංඛ්‍යාව මරණ 14ක් පමණ වේ (Ministry of Transport & Civil Aviation Annual report, 2016).


ප්‍රස්ථාරය 1: ශ්‍රී ලංකාවේ මාරුග අනතුරු වලින් සිදුවේ ඇති මරණ, 1938–2013



මුළුගුය - ලේඛක සෙළඳ සංවිධානය, 2015

එමෙන් ම ජනගහනයේ සිදුවන සීසු වර්ධනයන් ඔවුන්ගේ අසීමික උච්චමනාත් හේතුවෙන් සිදුවන රිය අනතුරු සංඛ්‍යාව කුමයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාවේ දිනකට මාරුග අනතුරු හේතුවෙන් පුද්ගලයින් අවධෙනකු මරණයට පත්වන අතර වසරකට මාරුග අනතුරු 37000 පමණ සිදුවේ(මාරුගී, 2016). සංඛ්‍යාත්මකව ගත්කළ 2006 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ මාරක හා බරපතල රිය අනතුරු ප්‍රමාණයන් සිදුවූ මරණ සංඛ්‍යාවන් පහත ප්‍රස්ථාරය මගින් දක්වේ.

ප්‍රස්ථාරය 2: 2006 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ සිදුවූ රිය අනතුරු හා මරණ සංඛ්‍යාව



මුළුගුය: එදිරිසුරිය, 2016


ප්‍රසේරාර අංක 2 ට අනුව 2006 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ සිදුවූ රිය අනතුරු හා මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී 2006 වර්ෂයේ මාරක රිය අනතුරු 2069ක් සිදු වී ඇති අතර එම වර්ෂයේ සිදුවූ මරණ සංඛ්‍යාව 2238ක් වේ. මෙම අනතුරු හා මරණ සංඛ්‍යාව කුමෙයෙන් උච්චවාචනය වෙමින් 2015 වන විට මාරක අනතුරු ප්‍රමාණය 2585ක් දක්වාත් එම වසරේ අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 2794 දක්වාත් වර්ධනය වී ඇති බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන විට මුළු අනතුරු වලින් වැඩිම ප්‍රතිග්‍රයක් හිමිකරගන්නේ යතුරුපැදි හා ත්‍රිරෝද රථ මගින් සිදුවන අනතුරුය. එම අනතුරුවලින් මියයන්නන්ගෙන් සියයට 30ක් පදිකයින් වේ (එදිරිසුරිය, 2016). එමෙන් ම ශ්‍රී ලංකාවේ වාහන වර්ගය අනුව සලකා බලන විට වැඩිම අනතුරු ප්‍රමාණයක් සිදුවන්නේ යතුරුපැදි නිසාවෙනි.

වගුව 1: ශ්‍රී ලංකාවේ වාහන වර්ගය අනුව මුළු වාහන අනතුරු ප්‍රමාණය 2012-2015

	මාරක වාහන අනතුරු			මුළු වාහන අනතුරු			
වර්ෂය	2012	2013	2014	2012	2013	2014	2015
යතුරු පැදි	715	723	845	9877	9430	8962	10147
ලොරි	320	400	329	4797	4500	4324	4429
ද්වී කාර්ස වාහන	305	265	259	7184	6413	5198	4858
පුද්ගලික බස් රථ	257	217	180	3357	3001	2936	2877
ත්‍රිරෝද රථ	252	228	274	7437	6282	6401	6871

මූලාශ්‍රය- ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය වාර්ෂික වාර්තාව, 2016

ප්‍රසේරාරය 3: ශ්‍රී ලංකාවේ මුළු වාහන අනතුරු ප්‍රමාණය 2012-2015



මූලාශ්‍රය- ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය වාර්ෂික වාර්තාව, 2016

ප්‍රස්ථාර අංක 3 මගින් පෙන්වුම් කරනුයේ ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් වැඩීම ප්‍රතිශතයක් යතුරුපැදි නිසා සිදුවන බව ය. එනම් 2014 වර්ෂයේ මාරක යතුරු පැදි අනතුරු 846 ක් සිදුවී ඇති අතර ඒ මගින් මරණයට පත් වූ මුළු පිරිස 883ක් වේ. එම පිරිස අතර යතුරු පැදි රියදුරන් 494ක් වන අතර පසු පැදි කරුවන් 106ක් වේ. එමත්ම වෙනත් රියදුරන් එක් අයක්ද මගින් සිටු දෙනෙක් ද පාපැදි කරුවන් 60 දෙනෙක් හා වෙනත් දෙදෙනෙක් වේ (ශ්‍රී ලංකා රජ වාහන පොලිස් මූලස්ථානය, 2014). එනම් එය 2014 වර්ෂයේ දී දෙවන ස්ථානයේ පසුවන ලොරි අනතුරු මෙන් දෙගුනයකටත් වචා වැඩි ප්‍රතිශතයක් වේ.

රිය අනතුරු සඳහා බලපාන සාධක හයුණා ගැනීම

Peng හා Boyle (2012) ගේ අධ්‍යනයට අනුව රිය අනතුරක බරපතලකමට බලපාන සාධක පිළිබඳව අධ්‍යනය කරනු ලැබේ. මෙම අධ්‍යනයේදී ආසන්නපටි පැලද සිටීමත් අනතුරකදී සිදුවන හානිය අඩුවන බව සඳහන් කර ඇත. එමත්ම රියදුරාගේ අනවධානය නිසාද අනතුරක් සිදුවීමේ සම්භාවිතාව වැඩි බවද තවදුරටත් සඳහන් වේ. එමත්ම තිබුමත, තෙහෙවිවූ හා අධික වෙශස හේතුවෙන්ද රිය අනතුරු සිදුවීමේ සම්භාවිතාව වැඩි බවද දක්වා තිබේ. එමත්ම දෝෂවලින් තොර රථවාහාන ධාවනයේදී අනතුරු සිදුවීමේ ඉඩකඩ අඩු බවත් වියලි මාරුගයක හෝ ග්‍රාමීය මාරුගයකදී සිදුවන හානිය සහ මාරුන්තික විමට ඇති ඉඩකඩ අන් අවස්ථාවලට වචා 3.8 ගුණයකින් වැඩි බවත් අධ්‍යයනය කරන ලදී. මිට අමතරව සුවිශේෂී වශයෙන් සඳහන් කළ යුතු විවෘතයන් තොත්තු අතර මොවුන්ගේ අධ්‍යයනය මගින් විශාල ප්‍රමාණයක් මෝටර රථ සම්බන්ධ වී සිදුවන අනතුරුවලට බලපාන රියදුරු සම්බන්ධ සාධකවල වැදගත්මක පිළිබඳව පමණක් සාකච්ඡා වේ. එහි ප්‍රතිඵලවලට අනුව රියදුරාගේ අනවධානය හා අධික වේගය මගින් අනතුරට වන බලපැම අවම කරගැනීම සඳහා අවශ්‍ය පිළියම් ඉදිරිපත් කර ඇත.

රිය අනතුරු පිළිබඳ බොහෝ පර්යේෂණ කරන ලද රටක් ලෙස ඉන්දුනීසියාව පෙන්වා දිය හැකිය. Soemito and Bahat,(2005) යන පර්යේෂකයන් දෙදෙනා විසින් රිය අනතුරු කෙරෙහි රියදුරන්ගේ ලාක්ෂණිකයන් සහ වාහන වර්ගය කුමන ආකාරයෙන් බලපැම සිදුකරයි ද යන්න පරික්ෂාවට ලක්කර ඇත. රියදුරන්ගේ වයස, අධ්‍යාපන මට්ටම, වෘත්තිය මට්ටම, ප්‍රමිතිරහාවය, රියදුරු බලපත්‍රය ආදි රියදුරන්ගේ විවිධ ලාක්ෂණිකයන්ට අනුව මාරු රිය අනතුරු සිදුවීමේ වෙනසක් පවතින්නේද එසේ තොවී ද යන්න මොවුන් පරික්ෂා කර ඇත. එසේම යතුරු පැදි, මෝටර රථ, බස් රථ ආදි රථවාහන වර්ග අනුව ද රිය අනතුරු සිදුවීමේ වෙනසක් පවතී ද යන්න ද මොවුන් විසින් පරික්ෂා කර ඇත.

විශ්ලේෂණයේ ප්‍රතිපල වලට අනුව ඉහතින් දක්වන ලද රියදුරු බලපත්‍රය, අධ්‍යාපන මට්ටම ආදි විවෘතයන්ට අදාළ ඒ ඒ කාණ්ඩ අතුරින් වෙනසක් දැකිය තොගැකි වන්නේ රියදුරු බලපත්‍රයට අදාළ කාණ්ඩ අතර පමණි. වයස් කාණ්ඩ අනුව, අධ්‍යාපන මට්ටම අනුව, වෘත්තිය මට්ටම අනුව, ප්‍රමිතිරහාවය අනුව, වාහන වර්ගය

අනුව ආදී සැම විව්ලූයකටම අදාළ කාණ්ඩ අතර වෙනසක් පවතින බව අනුව නිගමනය වී ඇත.

ප්‍රතිශත ලෙස ගත්කළ වයස අවුරුදු 16-40 ක් අතර රිය අනතුරු සියයට 75.5ක්ම සිදු වේ. වාහන වර්ග අතුරින් සියයට 46.54 යතුරුපැදි අනතුරු වන අතර අධ්‍යාපන මට්ටම් අතරින් උපාධිකාරීන් සියයට 74.45 ක් රිය අනතුරු වලට ලක් වේ. එසේම වෘත්තිය මට්ටම් සැලකිල්ලට ගැනීමේදී රිය අනතුරු වලින් සියයට 40.11ක්ම සිදු වී ඇත්තේ පෙද්ගලික අංකයේ රිකිය කරන්නන් අතරය. ඉහත පර්යේෂණයේ යොදාගත්තා ලද පුද්ගලයාගේ වයස, රථවාහන වර්ගය ආදී විව්ලූයන් මෙම අධ්‍යාපනය සඳහා ද යොදාගෙන ඇත්තේ එම විව්ලූයන්ගේ ඇති වැදගත්කම තිසාවෙති.

ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු සම්බන්ධ කරන ලද පර්යේෂණ දැකගත හැකිවන්නේ ඉතා අල්ප වශයෙනි. එසේම ශ්‍රී ලංකාව තුළ කර ඇති අධ්‍යාපනයන්ගේ දුර්වලතාවයක් වන්නේ ඒවා බොහෝමයක් ප්‍රතිශත, ප්‍රස්තාර, වග ආදී සරල විශ්ලේෂණ ක්‍රම යොදාගෙන විශ්ලේෂණය කර තිබේයි. Peethambaran and pirasath (2011) විසින් ශ්‍රී ලංකාවේ තැගෙනහිර පළාත සැලකිල්ලට ගෙන අධ්‍යාපනයක් සිදුකර ඇත. ඔවුන් විසින් මධ්‍යමප්‍රාව මූලික රෝහල තුළ මාර්ග අනතුරු වලින් තුවාල ලබා ප්‍රතිශාර ලබන රෝගීන් හට ප්‍රශ්නවලියක් ලබා දී දත්ත එක් රස් කර ඇත. මොවුන්ගේ අධ්‍යාපනය මගින් රිය අනතුරකට ප්‍රමිතිරිභාවය, නාගරික හා ග්‍රාමීය බව, අධ්‍යාපන මට්ටම, අනතුරට පත්වන්නාගේ ස්වභාවය, වාහන වර්ගය ආදී කරුණු බලපාන ආකාරය පර්යේෂණයට ලක්කර ඇත. මෙම අධ්‍යාපනය තුළ විධිමත් සංඛ්‍යාන විද්‍යා ක්‍රමවේද යොදාගෙන තොමැති අතර ප්‍රතිශත වැනි සරල විශ්ලේෂණ ක්‍රම මගින් දළ අදහසක් පමණක් ලබාදී ඇති බව සඳහන් කළ යුතුය.

මෙමගින් නිගමනය වන්නේ රිය අනතුරු වලට ලක්වන පුද්ගලයින්ගෙන් සියයට 72ක් පිරිමින් බවයි. රිය අනතුරු සියයට 77ක් සිදු වී ඇත්තේ නාගරික ප්‍රදේශ තුළය. එසේම රිය අනතුරු වලින් සියයට 71ක්ම යතුරුපැදි අනතුරු වේ. පුද්ගලයන්ගේ ස්වභාවය සැලකිල්ලට ගත්වීට රිය අනතුරු වලින් සියයට 45ක්ම අනතුරට ලක් වී ඇත්තේ රියදුරන්ය. එයින් සියයට 42ක් මගින් වේ. මේ ආකාරයට රිය අනතුරු සම්බන්ධ විවිධ පැනිකඩයන් ප්‍රතිශත ආකාරයෙන් දැක්වීම මෙම අධ්‍යාපනයෙන් සිදුකර ඇත.

මෙම පර්යේෂකයින් දෙදෙනාගේ අධ්‍යාපනයේ ඇති හඳුනාගත හැකි ප්‍රධානම දුර්වලතාවය වන්නේ විධිමත් සංඛ්‍යාන විශ්ලේෂණ ක්‍රමයක් හාවිතයට තොගැනීමයි. මොවුන්ගේ පර්යේෂණය සඳහා විව්ලතා විශ්ලේෂණ ක්‍රමයක් හෝ ප්‍රතිපායන විශ්ලේෂණයක් යොදා ගත්තේ නම් මෙම දුර්වලතාවය අවම කර ගැනීමට ඉඩකඩ තිබුණි. එසේම මොවුන්ගේ අධ්‍යාපනයේදී දත්ත එක් රස් කර ඇත්තේ රිය අනතුරු වලින් තුවාල ලබා රෝහල් ගත වී ප්‍රතිශාර ලබන පුද්ගලයින් යොදාගෙනය. එම තිසා මොවුන්ගේ අධ්‍යාපනය තුළ මාරක රිය අනතුරු පිළිබඳව සහ සුළු තුවාල හෝ හානියක් සිදු තොවූ අනතුරු පිළිබඳව අවධානයක් යොමු වී නැත. නියැදියට හසුවන්නේ තුවාල ලබා රෝහල්ගත වූවන් පමණි.

ඉහත විස්තර කරන ලද අධ්‍යයනය තුළ යම් යම් අඩුපාඩු තිබූණ ද තී ලංකාව පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට එය මහඟ පිටුවහලක් විය. එසේම වාහන වර්ගය, පුද්ගලයගේ ස්වභාවය ආදි විව්ලුයන් මෙම අධ්‍යයනය සඳහා ද යොදාගෙන ඇත. රිය අනතුරු ක්ෂේත්‍රය පිළිබඳ බොහෝ පර්යේෂණ සිදුකළ පර්යේෂකයක ලෙස Al Gamdhi පෙන්වාදිය හැකිය. සවුදී අරාධිය තුළ මාර්ග රිය අනතුරු වල ස්වභාවය, බරපතලකම, රිය අනතුරු වලින් ආරක්ෂා වන ආකාරය පිළිබඳ බොහෝ පර්යේෂණ මොහු විසින් සිදුකර ඇත.

Al-Gamdhi (2002) රිය අනතුරක බරපතලකම තීරණය වීමට බලපාන සාධක ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව රිය අනතුරක මාරාන්තික හෝ එසේ නොවීමට වෙසසි බලපැලකක් ඇතිකරනු ලබන විව්ලුයන් ලෙස අනතුර සිදු වූ ස්ථානය සහ රතු ආලේකය දැල්වෙදී ගමන් කිරීම යන විව්ලුයන් තහවුරු විය. ඒ අනුව පර්යේෂකයා විසින් පහත නිගමන වලට එළඹ ඇත.

01. රිය අනතුරක් මාරාන්තික වීමට ඇති ඉඩකඩ වාහනයක් හරවන ස්ථානයකට සාපේක්ෂව වාහනයක් කෙළින් ගමන් ගන්නා ස්ථානයකදී 2.64 ගුණයකින් වැඩිය.

02. රිය අනතුරක් මාරාන්තික වීමට ඇති ඉඩකඩල වාහනයක් රතු ආලේකය දැල්වෙදී ධාවනය නොකිරීමට සාපේක්ෂව රතු ආලේකය දැල්වෙදී ධාවනය කිරීමේදී 2.72 ගුණයකින් වැඩිය. මේ ආකාරයට Al Gamdhi විසින් රිය අනතුරක් මාරාන්තික වීමට හෝ එසේ නොවීමට බලපාන සාධක ඇස්තමේන්තු කර ඇත.

Nilamber, Srinivasa, Gautham සහ Jagadish යන ඉන්දියානු පර්යේෂකයින් සිවිධෙනා 2003දී රිය අනතුරු වලින් පුද්ගලයින්ට සිදුවන හානිය පිළිබඳ අධ්‍යයනයක් කර ඇත. මොවුන්ගේ අධ්‍යයනයේ අරමුණ වී ඇත්තේ පුද්ගලයින්ට සිදුවන තුවාල පිළිබඳ අධ්‍යයනය කිරීමයි. මෙහිදී තුවාල රටාවන් හඳුනාගැනීමට (injure patterns) මොවුන් බලාපොරාත්තු වී ඇත. මොවුන් පළමුව පදිකයින් බහුලව තුවාල ලබන්නේ කුමන වර්ගයේ රථවාහන අනතුරු වලින් දැයි පරික්ෂා කර ඇත. මෙහිදී විවිධ රථවාහන වර්ග අනුව පදිකයින් තුවාල ලබා ඇති ප්‍රතිශත ගණනය කර ඇත. පදිකයින් සියයට 24.4ක් තුවාල ලබා ඇත්තේ යතුරුපැදි අනතුරු හේතුවෙනි. එසේම සියයට 21.9ක් ට්‍රුක් රථ නිසා තුවාල ලබා ඇතිව නිගමනය විය.

මින් පසු මෙම පර්යේෂකයින් විසින් පුද්ගලයින්ගේ වයස අනුව රිය අනතුරු වලින් තුවාල ලබන ප්‍රතිශත ගණනය කර ඇත. මෙමගින් නිගමනය වූයේ වයස අවුරුදු 20-29 ත් අතර වයස් කාණ්ඩය තුළ පුද්ගලයින් සියයට 32.7ක් තුවාල ලබන බවයි. එය පුද්ගලයින් වැඩිපුරම තුවාල ලබන වයස් කාණ්ඩයයි. තවද වයස අවුරුදු 30-39 අතර වයස් කාණ්ඩය සියයට 22.6ක ප්‍රමාණයක් මාර්ග රිය අනතුරු තුවාල වලට ලක්වන බව මොවුන්ගේ නිගමනයයි. අඩුම ප්‍රතිශතයකින් මාර්ග රිය අනතුරු තුවාල වලට ලක්වන්නේ අවුරුදු 70ට වැඩි වයසක පුද්ගලයින්ය. මේ හේතුව වී ඇත්තේ

වැඩිහිටි උද්ධිය රථවාහන පැදිලීම, වාහන වල ගමන් කිරීම අනෙක් වයස් කාණ්ඩ වලට සාපේක්ෂව අඩු වේමයි.

මිළගට මෙම පර්යේෂකයින් විසින් රිය අනතුරු වලින් බහුලව තුවාල වලට ලක්වන්නේ පුද්ගලයින්ගේ කුමන අවයව ද යන්න පරීක්ෂා කර ඇත. මින් නිගමනය වූයේ බහුලව තුවාල වලට ලක්වන්නේ පුද්ගලයින්ගේ ඉණ පුදේශයෙන් පහළ එනම් පාද කොටස බවයි. එය රිය අනතුරු තුවාල වලින් සියයට 34.5 කි. පුද්ගලයකගේ හස්තය ආශ්‍රිත පුදේශ තුවාල වලට ලක්වන ප්‍රතිශතය සියයට 34.5කි. එසේම හිස තුවාල වලට ලක්වන ප්‍රතිශතය සියයට 7.9කි.

මෙම පර්යේෂකයින් විසින් රිය අනතුරකින් පුද්ගලයකගේ හිසට තුවාල සිදුවීමට වාහන වර්ගය බලපාන ආකාරය අධ්‍යයනය කර ඇත. මේ අනුව නිගමනය වූයේ පා පැදි අනතුරු හිස තුවාල වීමට බහුලව හේතුවන බවයි. මෙය ප්‍රතිශතයක් ලෙස සියයට 22.9කි. යතුරු පැදි වලින් හිසට තුවාල වීමට ඇති ප්‍රතිශතය සියයට 22.6කි. එසේම ලොරි රථ සහ බස් රථ අනතුරු සියයට 15කින් බලපැමි කරයි. මේ ආකාරයට මෙම පර්යේෂකයින් විසින් රිය අනතුරු තුවාල (injure) පිළිබඳ අධ්‍යයනයට ලක්කර ඇති අතර මොවුන්ගේ දත්ත විශ්ලේෂණය සඳහා ප්‍රතිශත සහ වග වලට අමතරව වෙනත් සංකීර්ණ සංඛ්‍යාන විද්‍යාත්මක විශ්ලේෂණ කුම හාවිතා වූයේ නම් මෙම අධ්‍යයනය වඩාත් සාර්ථක වනු ඇත.

Abledu iy Semevoh (2013) යන පර්යේෂකයින් දෙදෙනා විසින් 2013 දී ගානාවේ ජනගහන වර්ධනය සහ මාර්ග රිය අනතුරු අතර ඇති සම්බන්ධතාවය සරල ප්‍රතිඵායන විශ්ලේෂණයක් මගින් අධ්‍යයනය කර ඇත. ඒ අනුව නිගමනය කර ඇත්තේ ජනගහනය ඒකකයින් ඉහළ යන විට රිය අනතුරු 0.000532ක ප්‍රමාණයකින් ඉහළ යන බවයි. මෙම අගය ඉතා කුඩා අගයක් වන අතර මින් නිගමනය වන්නේ ජනගහනය ඉහළ යැමූ රිය අනතුරු කෙරෙහි සැලකිය යුතු බලපැමක් ඇති නොකරන බවයි. මොවුන්ගේ අධ්‍යයනය ප්‍රතිඵායන ඇස්ස්තමේන්තුවක් කිරීමට අවශ්‍ය උපකල්පන තාප්ත කරමින් සිදුකර තීවුණ ද මෙහි පවතින ප්‍රධානම දුර්වලතාවය වන්නේ ස්වායන්ත විව්ලුය ලෙස ජනගහනය පමණක් යොදාගෙන තිබේයි. රිය අනතුරු කෙරෙහි ජනගහන වර්ධනයට අමතරව බලපාන තවත් සාධක පැවතිය හැකිය. උදාහරණ ලෙස ආර්ථික වර්ධනය පෙන්වා දිය හැකිය. එසේ වුවද රටක ජනගහන වර්ධනය සහ රිය අනතුරු අතර සම්බන්ධතාව අවබෝධ කර ගැනීමට මොවුන්ගේ අධ්‍යයනය වැදගත් මූලාශ්‍යයක් ලෙස පෙන්වාදිය හැකිය.

Wulf, Hancock සහ Rahimi, (1989) යන පර්යේෂකයින් විසින් යතුරු පැදි හඳුනාගැනීම සඳහා අපොහොසත් වීමට බලපාන විව්ලු සාධක පිළිබඳ අධ්‍යනයක් සිදුකර ඇත. එම සාධක වගයෙන් මධ්‍යසාර, විචාර, තීන්ද මදිකම, අනවධානය, මානසික ආතතිය ආදිය සඳහන් කළ හැකි අතර ස්ථාවර සාධක වගයෙන් රියදුරාගේ ක්ෂේකික තීරණ ගැනීමේ හැකියාව (Cogitative complicity) හා අනතුරු සම්බන්ධව ඇති දැනුම දක්වා තිබේ.

Dissanayake සහ John lu, (2002) යන පරේයේෂකයින් දෙදෙනා විසින් අනතුරක දරුණුකමේ ප්‍රමාණය හඳුනාගැනීම සඳහා ඉතාමත් සූදුසු ආකෘතියක් යොදාගත්තා ලදී. මෙහිදී මාර්ගයේ, පරිසරයේ, මෝටර් රථයේ සහ රියදුරුගේ බලපෑම උපයෝගී කරගෙන ඇත. වයස්ගත රියදුරුන් සම්බන්ධ වූ තනි රිය අනතුරුවල දරුණු බවේ වෙනස සඳහා බලපාන වැදගත් සාධක වශයෙන් ගමන් ගත්තා වේය, විවිධ උපාංග භාවිතය, සට්ට්ටන්ය ස්ථානය, මධ්‍යසාර හා මත්ද්ව්‍ය භාවිතය, පොද්ගලික තත්ත්වය, ස්ත්‍රී පුරුෂ බව, අනතුර සිදු වූ ස්ථානය ග්‍රාමීයද නාගරිකද යන්න මොවන් අවධානය යොමුකරන ලදී.

ආසනපටි පැලදීවීම නොහැකි වූ විට අනතුරු සිදුවනවා යැයි පුර්ව නිගමණවලට එළඹිය නොහැකි වුවද ආසනපටි පැලදීමෙන් අනතුරු මගින් සිදුවන භානිය අවම වේ. ආසනපටි පළදින පුද්ගලයා අනතුරකට ලක් වූ විට භානිවීමට ඇති ඉඩකඩ ආසනපටි නොපළදින පුද්ගලයන්ට වඩා අඩුබව වාර්තා වී ඇත. මුළු ගැටළු සම්බන්ධව ඇත්තිවන ආතතිය හේතුවෙන් ඉතා බරපතල රිය අනතුරු සිදුවීමට ඉඩකඩ වැඩිය (Norris,Matthew & Riad, 2000). Jovic, kern සහ Bilogav, (2006) විසින් ඔවුන්ගේ පරේයේෂණයන්ට අනුව රියදුරුන්ගේ නොවිධීමත් ක්‍රියාකළාපය වෙනස් කිරීමට සහ මහමාරගයට ආධුනික පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා නාගරික රථවාහන පොලිසියේ ක්‍රියාමාර්ග වඩා විධීමත් වන බව දක්වා තිබේ.

සමාලෝචනය

මෙම අධ්‍යනයට අනුව රිය අනතුරු සඳහා බලපාන සාධක වශයෙන් නිදමත, තෙහෙවුව, අධික වෙහස, රියදුරුන්ගේ වයස, අධ්‍යාපන මට්ටම, වෘත්තිය මට්ටම, පුම්පිරිහාවය, රියදුරු බලපත්‍රය, ගමන් ගත්තා වේය, විවිධ උපාංග භාවිතය, සට්ටන්ය ස්ථානය, මධ්‍යසාර හා මත්ද්ව්‍ය භාවිතය, පොද්ගලික තත්ත්වය හා ස්ත්‍රී පුරුෂ බව වැදගත් සාධක වශයෙන් හඳුනා ගත්තා ලදී. මේ අමතරව අනතුරු සිදුවීමේ නාගරික ග්‍රාමීය බව සලකා බැලීමේදී වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් නාගරික ප්‍රදේශ වල සිදු වේ. මෙම අධ්‍යනයට අනුව රිය අනතුරු ස්ත්‍රී පුරුෂ භාවය අනුව ව්‍යාප්තිය සලකා බැලීමේදී වැඩිම රිය අනතුරු ප්‍රමාණයකට ලක් වන්නේ පුරුෂ පාර්ශවය වේ. තවද වයස අනුව අනතුරු ව්‍යාප්තිය සලකා බැලීමේදී වැඩිම අනතුරු ප්‍රමාණයක් වයස අවුරුදු 15-44 අතර වයස් සීමාව තුළ සිදුවන බවත්, අඩුම අනතුරු ප්‍රමාණයක් ලක්වන්නේ අවුරුදු 70ට වැඩි වයසක පුද්ගලයින්ය. මේ හේතුව වී ඇත්තේ වැඩිහිටි උදව්‍ය රථවාහන පැදිවීම, වාහන වල ගමන් කිරීම අනෙක් වයස් කාණ්ඩා වලට සාපේක්ෂව අඩු වීමයි. වාහන වර්ගය පිළිබඳ සලකා බැලීමේදී හි ලංකාව, ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් යතුරුපැදි හා ලොරි රථ නිසා සිදුවන වන අතර අධ්‍යාපන මට්ටම අතරින් උපාධිධාරීන් සියයට 74.45 ක් රිය අනතුරු වලට ලක් වේ. එසේම වෘත්තිය මට්ටම සැලකිල්ලට ගැනීමේදී රිය අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් සිදු වී ඇත්තේ පොද්ගලික අංශයේ රකියා වල නිරත වන්නන් අතරය.

පුද්ගල ස්වභාවය සලකා බැලීමේ දී (රියදුරන්, මහින් සහ පදිකයින්). රිය අනතුරක් මාරාන්තික වීමට ඇති ඉඩකඩ, වාහනයක් රතු ආලෝකය දැල්වෙදී ධාවනය නොකිරීමට සාපේක්ෂව රතු ආලෝකය දැල්වෙදී ධාවනය කිරීමේදී 2.72 ගුණයකින් වැඩය. එමෙන්ම බහුලව තුවාල වලට ලක්වන්නේ පුද්ගලයින්ගේ ඉණ පුද්ගලයෙන් පහළ එනම් පාද කොටස බවයි. එය රිය අනතුර තුවාල වලින් සියයට 34.5 කි. පුද්ගලයකුගේ හස්තය ආශ්‍රිත පුද්ගල තුවාල වලට ලක්වන ප්‍රතිශතය සියයට 34.5කි. එසේම හිස තුවාල වලට ලක්වන ප්‍රතිශතය සියයට 7.9ක් බවත් මෙම අධ්‍යානයට අනුව සොයා ගන්නා ලදී.

ආක්‍රිත ග්‍රන්ථ

- Abledu, K. & Semevoh, R. (2013). Regression analysis of road accident and population growth in Ghana. *International journal of business Social research*, vol 3, pp 41-47.
- Al-Ghamdi, A. S. (2002). Using logistic regression to estimate the influence of accident factors on accident severity. *Accident Analysis and Prevention*. 34. 729-741. Retrieved from <http://cmup.fc.up.pt/cmup/engmat/2012>
- Ghamdi, S. (2000). Using logistic regression to estimate the influence of accident factors on accident severity. *Journal of Accident analysis and prevention*, vol 34, pp 729-741.
- INSEE, (2016). Road Accidents. Retrieved from <http://www.insee.fr/en/methodes/default.asp>
- Ministry of Transport & Civil Aviation, (2016). Motor Traffic Statistics. Retrieved from <http://www.transport.gov.lk/>
- Nilamber, J., Srinivasa, K., Gautham, R. & Jagadish, S. (2003). Injury pattern among Road traffic accident cases. *Indian journal of community medicine*, vol 28, pp 85- 90.
- Peethambaram, J. & Pirasath, S. (2011). Road traffic accidents in Eastern Sri Lanka. *Sri Lanka journal of Surgery*, vol 29, pp 72-76.

Soemithro, R. & Bahat S. (2011). *Accident Analysis Assessment to the Influence Factors on Traffic Safety Improvement*, Retrieved from http://www.easts.info/on-line/proceedings_05/2091.pdf

Sri Lanka Traffic Police, (2016). Retrieved from <http://www.police.lk/index>.

Online Oxford Dictionary, (2016). Definition of Accident. Retrieved from <https://en.oxforddictionaries.com/definition/accident>

Vorko-Jovic, A., Kern, J., Biloglav, Z. (2006) Risk factors in urban road traffic accidents. *Journal of Safety Research*, 37 (1). pp. 93-98. Retrieved from <https://www.researchgate.net/>

World Health Organization, (1962). Road Traffic Accidents Epidemiology Control and Prevention. Retrieved from http://apps.who.int/iris/bitstream/10665/39723/1/WHO_PHP_12.pdf

World Health Organization, (2016). Road traffic injuries. Retrieved from <http://www.who.int/mediacentre/factsheets/fs358/en/>

එදිරිසුරිය, ඩී. (2016). රිය අනතුරු යුද්ධය. ලංකාදීප.

මාරණී, ඩී. (2016). වසරකට මාරක රිය අනතුරු 2800ක්. දිවයින